



“ ජාතික සංවර්ධනයේ සාධකවලට දායකයෙකු වන්න”

ප්‍රසම්පාදන දැන්වීම

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් විශ්වවිද්‍යාලය සඳහා පහත සේවාව සැපයීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ලංසු පත්‍රයට අනුව මිල ගණන් කැඳවනු ලැබේ.

අංකය	විස්තරය	ලංසු අංකය	ලංසු පත ලබා ගැනීමට ගෙවිය යුතු මුදල(ආපසු නොගෙවන)	ලංසු ඇපකරය	ලංසු පත් නිකුත් කරන කාල සීමාව	ලංසු පත් විවෘත කරන දින
01	ආරක්ෂක සේවය පවත්වා ගෙන යාම - 2021-2022	යුධබය/ජීඒ/එස්/21/01	රු.10,000.00	රු.480,000.00	18.10.2021-08.11.2021	09.11.2021
02	සේවක ආපන ශාලා සේවය පවත්වාගෙන යාම 2021-2022	යුධබය/ජීඒ/සීඑස්/21/01	රු.2,000.00	නැත	18.10.2021-09.11.2021	10.11.2021
03	නව ආපන ශාලා සේවය පවත්වාගෙන යාම 2021-2022	යුධබය/ජීඒ/සීඑස්/21/02	රු.2,000.00	නැත	18.10.2021-09.11.2021	10.11.2021
04.	ප්‍රධාන ආපන ශාලා සේවය පවත්වාගෙන යාම 2021-2022	යුධබය/ජීඒ/සීඑස්/21/03	රු.2,000.00	නැත	18.10.2021-09.11.2021	10.11.2021
05	ප්‍රධාන ආපනශාලාවේ ලිපිද්‍රව්‍ය විකුණුම්හල හා ජායා පිටපත් සේවය පවත්වා ගෙන යාම 2021-2023	යුධබය/ජීඒ/බීඑස්/21/01	රු.2,000.00	නැත	18.10.2021-09.11.2021	10.11.2021

ඉල්ලුම්කරුවන් පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා කාර්යාල වේලාවන් තුළ ලංසු පත් මිලදී ගැනීම සඳහා ලිඛිත අයදුම්පත සමඟ එක් ලංසුපතක් ලබා ගැනීම සඳහා ඉහතින් සඳහන් කර ඇති ආපසු නොගෙවනු ලබන මුදල, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සරප් වෙත ගෙවා ලබා ගත් රිසිට්පත හෝ විශ්වවිද්‍යාලයේ ගිණුම් අංක **3114820** ට ලැබෙන සේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් මුදල් ගෙවා ලබා ගත් රිසිට්පත නියෝජ්‍ය ලේඛකාධිකාරී (සාමාන්‍ය පාලන අංශය) වෙත ඉදිරිපත් කිරීමෙන් ඉහත කාල සීමාව තුළ ලංසු පත් ලබා ගත හැකිය. ලංසු පත් <http://www.uwu.ac.lk/procurement/> යන විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුව මගින්ද ලබා ගත හැකිය. විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුව මගින් ලංසු පත් ලබාගන්නා ඉල්ලුම්කරුවන් , “ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය” නමින් නිකුත් කළ ඉහත සඳහන් ලංසු පත් වලට අදාළ ඇපකරයක් සමඟ හෝ විශ්වවිද්‍යාලයේ ගිණුම් අංක **3114820** ට ලැබෙන සේ මුදල් ගෙවා ලබා ගත් රිසිට්පත ලංසු පත සමඟ අමුණා එවිය යුතුය. ලංසු පත් මිලදී ගැනීමට පෙර ඉල්ලුම්කරුවන් හට නොමිලයේ ලංසු ලත් පරීක්ෂා කළ හැකිය.

මිල ගණන් ඉදිරිපත් කිරීම ඉහතින් දක්වා ඇති දිනයන් හි ප.ව.2.30 ට හෝ ඊට පෙර සිදු කළ යුතු අතර මිල ගණන් ප.ව.2.30 පසු වූ විවෘත කරනු ලැබේ. විවෘත කිරීමේ අවස්ථාවට ඉල්ලුම්කරුට හෝ ඔහුගේ නියෝජිතයෙකුට (බලයලත් ලිපියක් සමඟ) සහභාගී විය හැක. ලංසු පත් බහාලන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ අදාළ ලංසු අංකය සඳහන් කළ යුතු අතර මිල ගණන් ඉදිරිපත් කිරීම ලියාපදිංචි තැපෑලෙන් **සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, පස්සර පාර, බදුල්ල** යන ලිපිනයට එවිය යුතුය. නැතහොත් මෙම ලිපිනයට ගෙනවිත් ලේඛකාධිකාරී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය.

වැඩි විස්තර නියෝජ්‍ය ලේඛකාධිකාරී (සාමාන්‍ය පාලන අංශය) **055-2226470** දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.

සභාපති
 ප්‍රසම්පාදන කමිටුව
 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
 බදුල්ල
 2021.10.18

